

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ත්‍යාග හා දිරි දීමනා අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව,
- යම් අදාල ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව අරමුදල ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාල නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ත්‍යාග හා දිරිදීමනා අරමුදල සඳහා වූ 2011 අංක 04 දරණ නියෝග මාලාවේ අංක 3(2) ප්‍රකාරව සමස්ථ ඉපයීම්වලින් රඳවා තැබිය යුතු 5% කට අදාළ රු.7,989,174ක අගය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයෙහි වියදමක් ලෙස අඩුකර තිබුණි. ඒ හේතුවෙන් වසරේ අතිරික්තය රු.8,197,052 කින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී ඉපයීම්වලින් රඳවා තැබිය යුතු 5%ක ප්‍රමාණය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය තුළ ගැලපීමකින් තොරව හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය මගින් සමුච්චිත අරමුදලින් අඩුකර පෙන්වීමට සටහන් කර ගන්නා ලදී.	කාලච්ඡේදයට අදාළ අතිරික්තයෙන් රඳවා ගැනීම්, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයෙන් ගැලපීමට කටයුතු කිරීම.
(ආ) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වර්ෂය අවසාන ශේෂය රු.24,450,864 ක් විය යුතු වුවද, එය රු.99,999 ක් අඩුවෙන් වාර්තා කර තිබුණි.	මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව සකස් කර ඇති අතර වසරේ ශුද්ධ මුදල් වැඩි වීම හා වසරේ ආරම්භක ශේෂයේ එකතුව රු.24,450,864 ක් වුවද එකතු කිරීමේ දෝෂයක් නිසා එය රු.24,350,865 ලෙස සටහන් වී ඇත. ඉදිරියේදී මෙවැනි දෝෂ ඇති නොවීමට වග බලා ගැනීමට උපදෙස් ලබාදෙන ලදී.	මූලාශ්‍ර ලේඛන මගින් ශේෂය සනාථ විය යුතුවේ.
(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 2 ඡේදය සහ රාජ්‍ය මුදල් චක්‍රලේඛ 01/2020 - I කොටසෙහි 15.1 ඡේදය යටතේ හඳුන්වා දී ඇති මුදල් රෙගුලාසි 877(2)(ඇ) මාර්ගෝපදේශ 04 අනු ඡේද 4.1 ප්‍රකාරව, උපචිත ගිණුම්කරණ පදනම මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු වුවත්, පාලක මණ්ඩල දීමනා, මූල්‍ය පාලක දීමනා සහ දුරකතන වියදම් ගිණුම් තැබීම මුදල් පදනම මත සිදු කර තිබුණි.	උපචිත පදනම මත ගිණුම් පිළියෙල කිරීම සඳහා සටහන් කර ගන්නා ලදී. වර්ෂයට අදාළ උපචිත වියදම් ජ'නල් සටහන් යොදා නිවැරදි කිරීමට සටහන් කර ගන්නා ලදී.	රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව උපචිත පදනම මත වියදම් හඳුනා ගත යුතුවේ.

1.6 අධිකාරී බලය නොලත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක පී.ඊ.ඩී 3/2015 දරණ 2015 ජූනි 17 දිනැති භාණ්ඩාගාර චක්‍රලේඛය මගින් මෙම අරමුදලේ පාලක මණ්ඩලය වෙත දීමනා ගෙවීමට සහ මූල්‍ය පාලක දීමනා ගෙවීමට නෛතික ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබියදී, විධිමත් අනුමැතියකින් තොරව අරමුදලේ පාලක මණ්ඩලය සඳහා ප්‍රවර්තන වර්ෂය තුළ එකතුව රු.354,000 ක දීමනා ගෙවා තිබුණි.	පනතේ ප්‍රතිපාදන යටතේ 1% ක් ලෙස පරිපාලන වියදම් වෙන් කර ඇති අතර පාලක මණ්ඩල අනුමැතියට යටත්ව පාලක මණ්ඩල දීමනාව හා මූල්‍ය පාලක දීමනාව ගෙවීම කර ඇත.	භාණ්ඩාගාර චක්‍රලේඛ සහ නීතිරීතිවලට අනුකූලව කටයුතු කළ යුතුවේ.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය මුදල් චක්‍රලේඛ 01/2020 I කොටසෙහි 15.1 ඡේදය යටතේ හඳුන්වා දී ඇති මුදල් රෙගුලාසි 877(2) (ඇ)			
(i) මාර්ගෝපදේශ 04 අනු ඡේද 01	ව්‍යවස්ථාපිත අරමුදලක සියලු ලැබීම් හා ගෙවීම් විධිමත්ව මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන සුදුසු උපයෝගී ලෙජර් පොත්වල හා ලෙජර් ගිණුම්වල සටහන් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ ත්‍යාග හා දිරිදීමනා අරමුදලට අදාළව ලැබිය යුතු ආදායම්, ගෙවිය යුතු දිරිදීමනා, පාලක මණ්ඩල දීමනා, මූල්‍ය පාලක දීමනා සහ දුරකතන වියදම් වෙනුවෙන් එකතුව රු.76,611,155 ක් සඳහා ජර්නල් සටහන් සහ ලැබිය යුතු හා ගෙවිය යුතු ලෙජර් ගිණුම් පිළියෙල කර නොතිබුණි.	දිරිදීමනා අරමුදල සඳහා ලෙජර් ගිණුම් පවත්වාගෙන යනු ලබන අතර පෙත්වා දී ඇති වියදම් පරිපාලන වියදම් ලෙස හඳුනාගෙන ගිණුම් ගත කර ඇත. ඉදිරියේදී එම වියදම් වෙනුවෙන් වෙන වෙනම ලෙජර් ගිණුම් පවත්වාගෙන යාමට සටහන් කර ගන්නා ලදී.	චක්‍රලේඛ ප්‍රකාරව වර්ෂයට අදාළ ගනුදෙනු සහ තොරතුරු අදාළ උපයෝගී ලෙජර් පොත් හා ලෙජර් ගිණුම්වල සටහන් කළ යුතුවේ.
(ii) මාර්ගෝපදේශ 04 අනු ඡේද 02	අරමුදල් ලැබීම් හා ගෙවීම් ගිණුම්ගත කිරීම සඳහා මුදල් රෙගුලාසි 445 ප්‍රකාරව භාවිතා කරනු ලබන මුදල් පොතේ සටහන් සහ මුදල් ශේෂය නිවැරදි බවට මුදල් රෙගුලාසි 446(2) හි විධිවිධාන ප්‍රකාරව වගකිව යුතු අධීක්ෂක හෝ මාණ්ඩලික නිලධාරියා විසින් අත්සන් කළ යුතු වුවත් මුදල් පොතේ ලැබීම් සහ මුදල් ශේෂය නිවැරදි බවට අත්සන් යොදා නොතිබුණි.	මුදල් ලැබීම්වලදීද නිවැරදි බවට අත්සන් තබන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.	මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව මුදල් පොතේ සටහන් සහ මුදල් ශේෂය නිවැරදි බවට කටයුතු කළ යුතුවේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.12,180,506 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.16,397,208 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.4,216,702 ක අඩුවීමක් නිරීක්ෂණය විය. මෙම අඩුවීමට පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් වියදමේ රු.25,428,061 ක වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2011 අංක 04 දරණ මෝටර් වාහන (ත්‍යාග සහ දිරි දීමනා අරමුදල) නියෝග මාලාවේ 03(1) පරිදි මෝටර් රථ සම්බන්ධ අක්‍රමිකතාවයන් සිදු කරන තැනැත්තන් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත තොරතුරු සපයන සහ සාවද්‍ය ක්‍රියා සම්බන්ධ තොරතුරු හඳුනාගන්නා/සාවද්‍ය ක්‍රියා අනාවරණය කර ගන්නා පුද්ගලයින් සඳහා ත්‍යාග සහ දිරි දීමනා අරමුදලින් ත්‍යාග මුදල් ගෙවීමට ප්‍රතිපාදන ඇතුළත් කර ඇත්තේ, මෝටර් රථ සම්බන්ධ අක්‍රමිකතා, දූෂණයන් හෝ අවභාවිතයන් සම්බන්ධ තොරතුරු සැපයීමට ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමට, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට හා ත්‍යාග ක්‍රමය සම්බන්ධ තොරතුරු මහජනතාවට දැනුම් දීමට විධිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කර නොතිබුණි.	ඉදිරියේදී මේ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමට පාලක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.	අරමුදලේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අවදානය යොමු කළ යුතුය.
(ආ) මෝටර් රථ ප්‍රවාහන පනතේ 213ඇ(2) වගන්තිය අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවරනු ලබන අධිකරණ නඩු යටතේ අයකරනු ලබන දඩවලින් භාගයක් හා මෝටර් රථ ප්‍රවාහන පනතේ 213(ඉ) වගන්තිය යටතේ හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ගෙවීමට නියම කරන මුදල්, ත්‍යාග අරමුදලට ගෙවිය යුතු වුවත් උක්ත මූලාශ්‍රයන් මගින් කිසිදු ආදායමක් අරමුදල වෙත ලැබී නොතිබුණු අතර, එකී මූලාශ්‍රයන්ගෙන් අරමුදල වෙත මුදල් අයකර ගැනීම සඳහා අරමුදලේ කළමනාකරණය විසින් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොතිබුණි.	අදාළ මූලාශ්‍රයන් මගින් අරමුදල වෙත මුදල් අයකර ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.	මෝටර් රථ ප්‍රවාහන පනතේ 213ඇ(2) වගන්තිය අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවරනු ලබන අධිකරණ නඩු යටතේ අයකරනු ලබන දඩ, රේගු දණ්ඩන හා අය කිරීම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කිරීම.